



مَدِينَةُ جَدَّةِ
 كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ
 دَوْنِجْ كَوْنِجْ كَوْنِجْ

مَدِينَةُ جَدَّةِ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ
 كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ
 كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ

171-M(F2)/IUL/2023/138

09 أيلول 2023

PC-171/2023/W156

تَوْجِهُتْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ

Installation of Fiber Optic Cable

مَدِينَةُ جَدَّةِ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ

مَدِينَةُ جَدَّةِ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ

مَدِينَةُ جَدَّةِ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ

مَدِينَةُ جَدَّةِ كَوْنِجْ كَوْنِجْ كَوْنِجْ

පොදු සේවා කොමිෂන් කමිටුවේ, පොදු සේවයේ ඇතුළත් කරනු ලබන පුද්ගලයන්

අංකය 2 හි පුද්ගලයන්

පිටුව 1 - (පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්ගේ ලැයිස්තුව)

#	පුද්ගලයන්ගේ විස්තර
1	<input type="checkbox"/> පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (පිටුව 1)
පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්ගේ ලැයිස්තුව	
2	<input type="checkbox"/> පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (පිටුව 2)
3	<input type="checkbox"/> අතිරේක සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (පිටුව 8)
4	<input type="checkbox"/> සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
5	<input type="checkbox"/> සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
6	<input type="checkbox"/> සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
7	<input type="checkbox"/> සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
8	<input type="checkbox"/> සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
9	<input type="checkbox"/> සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්ගේ ලැයිස්තුව	
10	<input type="checkbox"/> පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
11	<input type="checkbox"/> පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්ගේ ලැයිස්තුව	
12	<input type="checkbox"/> පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
13	<input type="checkbox"/> පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)
14	<input type="checkbox"/> පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන් (සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්)

පොදු සේවයේ සේවයට පත්වනු ලබන පුද්ගලයන්ගේ ලැයිස්තුව

පොදු සේවා කොමිෂන් කොමිෂන් සභාවේ සේවා කොන්දේසි පිළිබඳව

පිටුව 2 - (සවිස්තරය)

1. සේවා කොන්දේසි කොමිෂන්		
1.1	සේවා	
1.2	අදාළ සේවා	
2. සේවා කොන්දේසි කොමිෂන් සභාවේ සේවා කොන්දේසි		
2.1	සේවා කොන්දේසි සඳහා ඇතුළත් කර ඇති සේවා කොන්දේසි	
2.2	අදාළ සේවා කොන්දේසි	171-M(F2)/IUL/2023/138
3. සේවා කොන්දේසි කොමිෂන්		
3.1	සේවා කොන්දේසි (පි. 1.1.1.1)	
3.2	සේවා කොන්දේසි (පි. 1.1.1.2)	
4. සේවා කොන්දේසි කොමිෂන් සභාවේ සේවා කොන්දේසි		
4.1	සේවා කොන්දේසි කොමිෂන් සභාවේ සේවා කොන්දේසි සඳහා ඇතුළත් කර ඇති සේවා කොන්දේසි / අදාළ සේවා කොන්දේසි.	
4.2	අදාළ සේවා කොන්දේසි කොමිෂන් සභාවේ සේවා කොන්දේසි සඳහා ඇතුළත් කර ඇති සේවා කොන්දේසි / අදාළ සේවා කොන්දේසි.	
4.3	සේවා කොන්දේසි කොමිෂන් සභාවේ සේවා කොන්දේසි සඳහා ඇතුළත් කර ඇති සේවා කොන්දේසි / අදාළ සේවා කොන්දේසි.	
5. සේවා කොන්දේසි කොමිෂන් සභාවේ සේවා කොන්දේසි		
	සේවා කොන්දේසි	
	සේවා කොන්දේසි	
	සේවා කොන්දේසි	
	සේවා කොන්දේසි	

සඳහා: ඉදිරිපත් කර ඇති සේවා කොන්දේසි කොමිෂන් සභාවේ සේවා කොන්දේසි සඳහා ඇතුළත් කර ඇති සේවා කොන්දේසි / අදාළ සේවා කොන්දේසි.

Form of Bid Security (Bank Guarantee)

WHEREAS,[name of Bidder] (hereinafter called “the Bidder”) has submitted his Bid for the Project no.....issued by the Ministry of Communication, Science & Technology onfor construction of[name of Contract] (hereinafter called “the Bid”).

KNOW ALL PEOPLE by these presents that We [name of Bank] of [name of country] having our registered office at (hereinafter called “the Bank”) are bound unto[name of Purchaser] (hereinafter called “the Purchaser”) in the sum of * for which payment well and truly to be made to the said Purchaser, the Bank binds itself, its successors, and assigns by these presents.

SEALED with the Common Seal of the said Bank thisday of20.....

THE CONDITIONS of this obligation are:

- (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid;
- or
- (2) If the Bidder having been notified of the acceptance of his Bid by the Purchaser during the period of Bid validity:
 - (a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or
 - (b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or
 - (c) does not accept the correction of the Bid Price pursuant to Clause 27,

* The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 16.1 of the Instructions to Bidders.

we undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without the Purchaser’s having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Guarantee will remain in force up to and including the date days after the deadline for submission of bids as such deadline is stated in the Instructions to Bidders or as it may be extended by the Purchaser, notice of which extension(s) to the Bank is hereby waived. Any demand in respect of this Guarantee should reach the Bank not later than the above date.

DATE..... SIGNATURE OF THE BANK

Form of Performance Bank Guarantee (Unconditional)

To:
[name & address of Purchaser]
.....
.....

WHEREAS [name and address of Supplier] (hereinafter called "the Supplier") has undertaken, in pursuance of Contract No. dated to execute [name of Contract and brief description of Works] (hereinafter called "the Contract");

AND WHEREAS it has been stipulated by you in the said Contract that the Supplier shall furnish you with a Bank Guarantee by a recognized bank for the sum specified therein as security for compliance with his obligations in accordance with the Contract;

AND WHEREAS we have agreed to give the Supplier such a Bank Guarantee;

NOW THEREFORE we hereby affirm that we are the Guarantor and responsible to you, on behalf of the Supplier, up to a total of *..... [amount of Guarantee] [amount in words], such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, and we undertake to pay you, upon your first written demand and without cavil or argument, any sum or sums within the limits of [amount of Guarantee] as aforesaid without your needing to prove or to show grounds or reasons for your demand for the sum specified therein.

*An amount is to be inserted by the Guarantor, representing the percentage of the Contract Price specified in the Contract, in Maldivian Rufiyaa.

We hereby waive the necessity of your demanding the said debt from the Supplier before presenting us with the demand.

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of the Works to be performed there under or of any of the Contract documents which may be made between you and the Supplier shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

This Guarantee shall be valid until the date of issue of the Defects Correction Certificate.

SIGNATURE AND SEAL OF THE GUARANTOR
Name of Bank
Address
.....
Date

Form of Bank Guarantee for Advance Payment

To:
[name & address of Purchaser]
.....
.....

[name of Contract]

Gentlemen:

In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract,
.....[name and address of Supplier] (hereinafter
called "the Supplier") shall deposit with
..... [name of Purchaser] a Bank Guarantee to guarantee his proper and faithful performance
under the said Clause of the Contract in an amount of[amount of Guarantee]
.....[amount in words].

We, the
[Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably to
guarantee as primary obligator and not as Surety merely, the payment to
..... [name of Purchaser] on his first demand without whatsoever right
of objection on our part and without his first claim to the Supplier, in the amount not exceeding
*..... [amount of Guarantee].....
..... [amount in words].

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Works to
be performed there under or of any of the Contract documents which may be made between
.....[name of Purchaser] and the Supplier, shall in any
way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change,
addition, or modification.

* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of
the Advance Payment, in Maldivian Rufiyaa.

This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contract
until[name of Purchaser] receives full repayment of the same
amount from the Supplier.

Yours truly,
SIGNATURE AND SEAL:
NAME & ADDRESS OF BANK/INSTITUTION


Technical Specification and Requirements

#	Description
1	<p>24 Core Fiber Optic Cable GYXTW</p> <ul style="list-style-type: none"> ▪ Fiber Optic Cable ▪ Single Mode Optical Fiber ▪ Outdoor cable ▪ Strengthening 0.6 mm steel wire on both side ▪ Armored tight buffered cable ▪ Outer shield thickness - PE 1.7mm ▪ Length of the cable should be marked on the cable (per meter) ▪ Location details given under Annex 1
2	<p>12 Core Fiber Optic Cable GYXTW</p> <ul style="list-style-type: none"> ▪ Fiber Optic Cable ▪ Single Mode Optical Fiber ▪ Outdoor cable ▪ Strengthening 0.6 mm steel wire on both side ▪ Armored tight buffered cable ▪ Outer shield thickness - PE 1.7mm ▪ Length of the cable should be marked on the cable (per meter) ▪ Location details given under Annex 1
3	<p>Fiber Optic Technician Training (Instructor-led Classroom)</p> <ul style="list-style-type: none"> ▪ Fusion and Mechanical splicing ▪ Measure the bi-directional loss in a fiber optic link with a power meter and light source ▪ Prepare a splice tray ▪ Test a link using an OTDR ▪ Locate a fault using an OTDR ▪ Interpret an OTDR trace ▪ Perform visual inspection of a link

ANNEX 1

Item 1: 24 Core Fiber Optic Cable GYXTW

Route 1: From Four Wind (Police Building Infront of Henveiru Stadium) to Senahiya Distribution (Senahiya Military Hospital). Estimated Cable Length: 500 meters




ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްކުރުވާލެއްގެ ދަށުން ސަރުކާރުގެ ގަޑީގައި ހިންގާ ސަފްޔާރުކުރުވާލެއްގެ ދަށުން

Route 2: From Four Wind (Police Building Infront of Henveiru Stadium) to Camera Pole 86 (Mega Chip Showroom). Estimated Cable Length: 145 meters




Item 2: 12 Core Fiber Optic Cable GYXTW


Route 1: From Police Camera Pole 122 (Alimas Carnival) to Police Camera Pole 123 (Alimas Carnival). Estimated Cable Length: 70 meters




Route 2: From Police Camera Pole 123 (Alimas Carnival) to Police Camera Pole 124 (Alimas Carnival). Estimated Cable Length: 70 meters




Route 3: From Police Camera Pole 6 (King Salman Mosque) to N062 (Car Parking Zone).
Estimated Cable Length: 135 meters




Route 4: From Police Camera Pole 8 (Dollar ATM) to N061 (Kuda Henveiru Futsal Ground).
Estimated Cable Length: 115 meters




Route 5: Police Camera Pole 112 to Police Camera Pole 93 (Infront of Hulhumale' Ferry Terminal). Estimated Cable Length: 305 meters



Route 6: From Police Camera Pole 94 [Industrial Zone] to Police Camera Pole 10 (Maafannu Bus Terminal). Estimated Cable Length: 220 meters




Route 7: From Police Camera Pole 9 (Male' Kulhivaru Ekuveni) to N033 (MWSC). Estimated Cable Length: 225 meters




Route 8: From Police Camera Pole 167 (Dhilbahaaru Magu) to N003 (Kingston Garage).
Estimated Cable Length: 105 meters




Route 10: From Police Camera Pole 193 (Medhope Clinic) to N042 (Kiburiya Café). Estimated Cable Length: 105 meters



Route 11: From Police Camera Pole 192 (Iskandharu School) to N016 (Scoop Goalhi).
Estimated Cable Length: 145 meters



Route 12: From Police Camera Pole 183 (Rasfannu) to Police Camera Pole 184 (Rasfannu Overhead Walkway). Estimated Cable Length: 150 meters



Route 13: From Police Camera Pole 105 (Old Artificial Camera Pole) to Police Camera Pole 111 (Shawarma Cafe). Estimated Cable Length: 95 meters



Note to Bidders:

1. All Training components must include Food, accomodation, Ticket Fare, Exam fees and any other fees applicable to carry out the Training mentioned in the specifications.
2. All trainings must be carried out at an authorised training center
3. All Cables and other accessories required for the installation must be provided by the bidder.
4. It is the responsibility of the bidder to calculate the actual distance between the locations and bidder has to bear costs arising from any increment in the length of cables that might be required during the installation.

•••••

••••• ()

5. ••••• ()

•••••

6. •••••

پولیس ڈیپارٹمنٹ، سندھ پبلک سروس کمیشن کے ذریعے

8 (ایڈیشنل) کے ذریعے

نمبر	میں	میں	میں	میں	#
			24 Core Fiber Optic Cable GYXTW as per specification	02	01
			12 Core Fiber Optic Cable GYXTW as per specification	13	02
			Fiber Optic Technician Training (Instructor-led Classroom) as per specification	03	03
کے ذریعے					

پولیس ڈیپارٹمنٹ، سندھ پبلک سروس کمیشن کے ذریعے

පොදු සේවා කොමිෂන් කමිටුවේ, පවත්වනු ලබන විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලිය

විවෘත තේරුම් කිරීම - 9 (විවෘත තේරුම් කිරීම)

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ජනරාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී
 දූ, ජනරාජ්‍ය

පවත්වනු ලබන විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලිය - විවෘත තේරුම් කිරීම

1. විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්

විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්	කොටස:	
(විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්)		
විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්	විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්:	

2. විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්

විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්	විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්:
විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්	විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්:
විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්	විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්:

3. විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්

විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්	විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්:
විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්	විවෘත තේරුම් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්:

පොදු සේවා කොමිෂන් කමිටුවේ, පොදු සේවයේ සේවයේ සේවයේ සේවයේ

PR-16

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



පොදු සේවයේ සේවයේ සේවයේ සේවයේ
 දැනුම් දීමේ ලේඛනය

**පොදු සේවයේ සේවයේ සේවයේ සේවයේ "පොදු සේවයේ සේවයේ සේවයේ" යන නමින්
 සේවයේ සේවයේ සේවයේ සේවයේ**

1. සේවයේ සේවයේ සේවයේ සේවයේ

සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ

2. සේවයේ සේවයේ සේවයේ සේවයේ

සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ

3. සේවයේ සේවයේ සේවයේ සේවයේ

සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ සේවයේ

පොදු සේවයේ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි

12. අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි

කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

13. සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි

අ. කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

ආ. සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

ඇ. සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

ඈ. සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

14. අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි

ඉ. අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

15. අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි

ඊ. අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

උ. අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි සහ අධ්‍යයන සහ සේවයේ ඇතුළත් වීමේ කොන්දිසි පිළිබඳව විස්තරයක් සඳහා බලන්න.

סוגיית קניין רוחני במסגרת ההסדר

המטרה של חלק זה היא להבהיר את סוגיית קניין הרוחני במסגרת ההסדר, בהתאם להסדרים המוסדרים. ההסדרים יוצגו בתוך המסגרות שמתחת.

המטרה של חלק זה היא להבהיר את סוגיית קניין הרוחני במסגרת ההסדר, בהתאם להסדרים המוסדרים. ההסדרים יוצגו בתוך המסגרות שמתחת.

סוגיית קניין רוחני

המטרה של חלק זה היא להבהיר את סוגיית קניין הרוחני במסגרת ההסדר, בהתאם להסדרים המוסדרים. ההסדרים יוצגו בתוך המסגרות שמתחת.

סוגיית קניין רוחני

המטרה של חלק זה היא להבהיר את סוגיית קניין הרוחני במסגרת ההסדר, בהתאם להסדרים המוסדרים. ההסדרים יוצגו בתוך המסגרות שמתחת.

המטרה של חלק זה היא להבהיר את סוגיית קניין הרוחני במסגרת ההסדר, בהתאם להסדרים המוסדרים. ההסדרים יוצגו בתוך המסגרות שמתחת.

පොදු සේවා කොමිෂන් කොමිෂන්, පොදු සේවා කොමිෂන් සභාවේ සේවයේ

1 වන කොටස

සේවයේ සේවයේ
(2 වන කොටසේ සේවයේ)

2 වන කොටස

අදාළ කොටසේ සේවයේ සේවයේ
(19 වන කොටසේ සේවයේ)

අදාළ කොටසේ සේවයේ සේවයේ (සේවයේ සේවයේ)		1
සේවයේ	සේවයේ	1.1
සේවයේ	සේවයේ	1.2
සේවයේ	සේවයේ	1.3
සේවයේ	සේවයේ	1.4
සේවයේ	සේවයේ	1.5
සේවයේ	සේවයේ	1.6
සේවයේ	සේවයේ	1.7
සේවයේ	සේවයේ	1.8

